



ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය උපාධිධාරී වෘත්තීය දේශක චිකිත්‍රුව
Association of Professional Lecturers Graduated from USJP

අසම්පූර්ණ වාර්තා

Coordinating Office

JMC Jayasekera Management Centre (Pvt) Ltd

No 65/2A, Sir Chittampalam A Gardiner Mw, Colombo 02
Tel : 011 2 430451 | Mob : 071 4884 622 | 071 4150400 Web : www.jmc.lk

01. ජයෝදාගේ ව්‍යාපාරයේ ගනුදෙනු සටහන් කිරීම සඳහා ද්විත්ව සටහන් ක්‍රමය භාවිතා කර නැත. 2021.12.31

න් අවසන් වූ අර්ධ වර්ෂයට අදාළව පහත තොරතුරු ඉදිරිපත් කර ඇත.

වත්කම් හා වගකීම්	2021.12.31 (රු 000)	2021.07.01 (රු 000)
බැංකු ණය	450	500
බඩුතොග	880	300
දේපළ පිරිසත හා උපකරණ	4 000	3 700
ණයහිමියෝ	900	700
ණයගැතියෝ	550	250
මුදල්	725	450
12% ආයෝජන	400	-

කාලසීමාව තුළදී පහත මුදල් ලැබීම් සහ ගෙවීම් සිදු වී ඇත.

ණයහිමියන්ට ගෙවීම	2 700 000
විවිධ වියදම්	427 000
ලී බඩු මිලදී ගැනීම	500 000
ආයෝජන ආදායම් ලැබීම්	12 000

අතිරේක තොරතුරු

- ආයෝජන 2021.08.01 දින මිලදී ගෙන ඇත.
- බැංකු ණය පොළී රු 45 000 ක් උපවිතව ඇත.
- 2021.12.31 දිනට පවතින බැංකු ණය කොටස ඉදිරි වර්ෂ තුනක් තුළ සමාන වාර්ෂික වාරික වලින් ගෙවිය යුතුය.
- ආපසු යැවුම් රු 320 000 ක් ලද වට්ටම් රු 80 000 ක් හා දුන් වට්ටම් රු 120 000 ක් වේ.
- විකුණුම් පිරිවැය මත 25% ක ලාභයක් සහිතව විකුණුම් මිල නියම කිරීම ආයතනයේ ප්‍රතිපත්තිය වේ.
- මුදල් පොතේ වෙනසක් ඇතිවුවහොත් එය අමතර ප්‍රාග්ධනය හෝ මුදල් ගැනිලි ලෙස සැලකිය යුතුය.

අවශ්‍ය වන්නේ

1. 2021.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය
2. 2021.12.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

02. ගෘහ උපකරණ නිෂ්පාදන ව්‍යාපාරයක් වන සමගි ව්‍යාපාරයට අදාළ තොරතුරු පහත දැක්වේ.

* 2021.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ලැබීම් හා ගෙවීම් පහත පරිදි වේ.

මුදල් ලැබීම්	(රු 000)	මුදල් ගෙවීම්	(රු 000)
වෙළඳ ලැබිය යුතු දෑ	4 750	වෙළඳ ගෙවිය යුතු දෑ	3 600
කුළු ආදායම්	450	විදුලිය වියදම්	400
බැංකු ණය	1 200	බෙදාහැරීමේ වියදම්	350
රක්ෂණ වන්දි	64	සෘජු වැටුප්	1 000
		වක්‍ර වැටුප්	400
		දුරකථන වියදම්	40
		ණයවාරික ගෙවීම	260

* ව්‍යාපාරයේ 2020.04.01 දිනට වූ ශේෂ පහත පරිදි වේ. (රු 000)

තොගය - අමුද්‍රව්‍ය	350
- නොනිම්	240
- නිම්	750
දේපළ පිරිසත හා උපකරණ	1 800

වෙළඳ ලැබිය යුතු දෑ	800
ඉදිරියට ගෙවූ දුරකථන වියදම්	20
මුදල්	500
වෙළඳ ගෙවිය යුතු දෑ	400

- * ව්‍යාපාරය දේපළ පිරියත හා උපකරණ පිරිවැය මත 10% ක් වාර්ෂිකව සරල මාර්ග ක්‍රමයට ක්ෂය කරයි. මෙම දේපළ පිරියත හා උපකරණ තුළ පිරිවැය රු 400 000 ක් වූ ඉඩම් ඇතුළත් වන අතර සියලුම දේපළ පිරියත හා උපකරණ 2017.04.01 දින මිලදී ගෙන ඇත. වාර්ෂික දේපළ පිරියත හා උපකරණ වලින් 50% ක් නිෂ්පාදන යන්ත්‍ර සඳහා වේ.
- * වෙළඳ ලැබිය යුතු දෑ වලින් මුදල් ලැබීමේදී අඩුකළ වට්ටම 5% ක් වන අතර වෙළඳ ගෙවිය යුතු දෑ සඳහා මුදල් ගෙවීමේදී අඩුකළ වට්ටම 10% කි.
- * බැංකු ණය 2020.10.01 දින වාර්ෂික 10% ක පොළියට ලබාගෙන ඇති අතර බැංකු ණය වාරික ගෙවීම තුළ ණය පොළිය ඇතුළත් වේ.
- * ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ණයට පමණක් මිලදී ගනී. 2021.03.31 න් අවසන් වර්ෂය තුළදී පහත පරිදි ණයට මිලදී ගැනීම් සිදු වී ඇත.

ණයහිමියා	ලකුණු කළ මිල	වෙළඳ වට්ටම	VAT අනුපාතය
පැතුම්	1 600 000	10%	15%
රොමේෂ්	820 000	20 000	15%
සදුන්	2 000 000	5%	15%

- * ණයට මිලදී ගත් අමුද්‍රව්‍ය වලින් ස්ථ රහිත අගය රු 40 000 ක් වූ භාණ්ඩ සදුන්වෙන ආපසු යවන ලදී.
- * ව්‍යාපාරය ගෘහ උපකරණ අත්පිට මුදලට මෙන්ම ණයටද අලෙවි කරන අතර වාර්ෂික විකුණුම් වලින් 60% ක් පමණක් ණයට වේ.
- * ගිණුම් වර්ෂය තුළ ඇති වූ ජල ගැලීමක් නිසා අමුද්‍රව්‍ය තොගයක් හානියට පත්විය. හානියෙන් 80% ක ප්‍රමාණයක් ප්‍රතිපූර්ණය කිරීම සඳහා වූ රක්ෂණ වන්දිය ලද අතර ලද රක්ෂණ වන්දිය ලෙස දැක්වෙන්නේ එම මුදල වේ.
- * වාර්ෂික විදුලි වියදම්වලින් 75% ක් හා දුරකථන වියදම් වලින් රු 30 000 ක් නිෂ්පාදනයට අදාළ වේ.
- * සෑම වර්ෂයකම 12.31 දින අලුත්වන ගිවිසුමක් යටතේ ව්‍යාපාරයේ ගොඩනැගිල්ලක් කළයට ලබා දී ඇති අතර 2020.12.31 න් අවසන් වර්ෂයේ ගොඩනැගිලි කළය රු 600 000 ක් වන අතර 2021.01.01 දින සිට මාසික කළය තවත් රු 15 000 කින් ඉහළ දමන ලදී.
- * 2021.03.31 දිනට වත්කම් හා වගකීම් පහත පරිදි වේ. (රු 000)

තොගය - අමුද්‍රව්‍ය	300
- නොනිමි	200
- නිමි	800
වෙළඳ ලැබිය යුතු දෑ	900
උපචිත දුරකථන වියදම්	50

අවශ්‍ය වන්නේ

- (1) 2021.03.31 න් අවසන් වර්ෂය සඳහා ගැණුම් ජ'නලය
- (2) 2021.03.31 න් අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන ගිණුම
- (3) 2021.03.31 න් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය
- (4) 2021.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

03. කමල් හා සුනිල් විසින් ලාභලාභ සමසමව බෙදාගනිමින් මාස්ක් නිෂ්පාදනය කර අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. මෙම ව්‍යාපාරය එකතු කළ අගය මත බදු (VAT) සඳහා ලියාපදිංචි ව්‍යාපාරයකි. VAT ප්‍රතිශතය 15% කි. 2020.04.01 දිනට එම ව්‍යාපාරයේ වත්කම්, වගකීම් හා හිමිකම් පහත පරිදි වේ.

වත්කම්	(රු 000)
දේපළ පිරියත හා උපකරණ	6 000
- දේපළ පිරියත සමුච්චිත ක්ෂය	(1 000)
තොගය	
- අමුද්‍රව්‍ය	800
- නොනිමි	450
- නිමි	600
වෙළඳ ලැබිය යුතු දෑ	540
මුදල් ශේෂය	920

වගකීම්	(රු 000)
කමල් ගේ ණය ගිණුම	1 800
වෙළඳ ගෙවිය යුතු දෑ	650
ගෙවිය යුතු VAT	120

හිමිකම්	(රු 000)
ජංගම ගිණුම්	
- කමල්	400
- සුනිල්	340
ප්‍රාග්ධන ගිණුම්	
- කමල්	?
- සුනිල්	?

පහත දැක්වෙන ගණුදෙනු හා සිද්ධීන් 2021.03.31 න් අවසන් වර්ෂය තුළදී සිදු වී ඇත.

- (1) 2020.04.01 දිනට හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් ශේෂ ලාභලාභ අනුපාතයට සමානුපාතික වේ.
- (2) 2020.04.01 දින 1/5 ක ලාභ කොටසකට හිමිකම් ඇතිව නව හවුල්කරුවෙකු ලෙස පැතුම් බඳවා ගන්නා ලද අතර ඔහු ප්‍රාග්ධනය ලෙස මුදලින් රු 3 000 000 ක් ගෙන එන ලදී. 2020.04.01 දින ව්‍යාපාරයේ කීර්තිනාමය රු 2 000 000 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. කීර්තිනාමයට අදාළ ගැලපුම් ප්‍රාග්ධන ගිණුම මගින් සිදුකළ යුතු අතර කීර්තිනාමය වත්කමක් ලෙස පොත්වල පවත්වා නොගැනීමට තීරණය කරන ලදී.
- (3) සියලුම හවුල්කරුවන්ට කීර්තිනාමය ගැලපීමට පෙර ප්‍රාග්ධන ගිණුම්වල ආරම්භක ශේෂය මත 10% ක ප්‍රාග්ධන පොළියක් හිමි වේ. සුනිල් හා පැතුම් ව්‍යාපාරයේ කළමනාකරණ කටයුතු වලට දායක වීම නිසා මාසිකව රු 20 000 ක වේතනයක් ඔවුන්ට හිමි වේ. 2021.03.31 න් අවසන් වර්ෂය තුළදී මෙම වේතන වලින් සුනිල්ට මාස 10 ක වේතනද පැතුම්ට මාස 11 ක වේතනද මුදලින් ගෙවා ඇත.
- (4) මාස්ක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය අත්පිට මුදලට හා ණයට මිලදී ගන්නා අතර 2021.03.31 න් අවසන් වර්ෂයේ මිලදී ගැනුම් පහත පරිදි වේ.
 - ලකුණු කළ මිල රු 1 840 000 ක් වන භාණ්ඩ රු 40 000 ක වෙළඳ වට්ටමකට යටත්ව අත්පිට මුදලට (මෙම අගයන් තුළ VAT ඇතුළත් නොවේ)
 - VAT සහිත මිල රු 1 380 000 ක් වන භාණ්ඩ ණයට මිලදී ගෙන ඇත.
- (5) ව්‍යාපාරය නිමි මාස්ක් අත්පිට මුදලට හා ණයට අලෙවි කරයි. අත්පිට විකුණුම් ගණුදෙනුවලදී පමණක් ලකුණු කළ මිලෙන් 10% ක වෙළඳ වට්ටමක් හිමි වේ.

ලකුණු කළ මිල

අත්පිට රු 3 000 000

ණයට රු 4 000 000

මෙම සියලු අගයන් VAT බදු වලට යටත් විය යුතුය.

- (6) 2021.03.31 න් අවසන් වර්ෂය තුළදී ණයට මිලදී ගත් අමුද්‍රව්‍ය වලින් VAT රහිත මිල රු 200 000 ක් වූ අමුද්‍රව්‍ය සැපයුම්කරුවන් වෙත ආපසු යවා ඇත. ව්‍යාපාරය ප්‍රතිපත්තියක් ලෙස නිමි මාස්ක් ආපසු එවුම් භාරගනු නොලැබේ.
- (7) 2021.03.31 න් අවසන් වර්ෂය තුළදී පහත වියදම් මුදලින් ගෙවා ඇත.
- | | |
|-----------------------------|---------|
| සේවක වැටුප් හා චේතන (ශුද්ධ) | 900 000 |
| විදුලිය | 400 000 |
- (8) ආයතනයේ සියලුම සේවකයින් සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල (ETF) සඳහා ලියාපදිංචි කර ඇත. සේවක අර්ථසාධක අරමුදල (EPF) සඳහා සේවක හා සේව්‍ය දායකයන් පිළිවෙලින් 10% ක් හා 15% ක් වේ. සේවා නියුක්තයන්ගේ භාර අරමුදල (ETF) සඳහා දායකත්වය 5% කි. මෙම අරමුදල් සඳහා ගෙවිය යුතු අගයන් 2021.04.10 දින ගෙවීමට තීරණය කර ඇත.
- (9) සේවක වැටුප තුළ සෘජු සේවක වැටුප්, වක්‍ර සේවක වැටුප් හා පරිපාලන සේවකයින්ගේ වැටුප් ඇතුළත් වේ. මුළු සේවක වැටුප 2:2:1 අනුපාතයට මෙම සේවකයින් අතර බෙදී යයි.
- (10) 2021 මාර්තු මාසයේ විදුලි වියදම වූ රු 50 000 ක් තවම ගෙවා නොමැති අතර විදුලි වියදම් වලින් 80% ක්ම නිෂ්පාදනාගාරය සඳහා වේ.
- (11) 2020.04.01 දිනට වූ දේපළ පිරිසත හා උපකරණ පිරිවැය තුළ රු 1 200 000 ක් අගය වූ ඉඩම් ඇතුළත් වේ. අනෙක් සියලුම දේපළ පිරිසත හා උපකරණ පිරිවැයට 10% ක් වාර්ෂිකව ක්ෂය කරයි. වාර්ෂික ක්ෂය වලින් රු 200 000 ක් යන්ත්‍ර ක්ෂය වන අතර තවත් රු 80 000 ක් කර්මාන්තශාලා ගොඩනැගිලි ක්ෂය සඳහා වේ.
- (12) 2021.03.31 න් අවසන් වර්ෂය තුළදී වෙළඳ ණයහිමියන් සඳහා 10% ක මුදල් වට්ටමකට යටත්ව ගෙවූ මුදල රු 1 350 000 ක් වන අතර වෙළඳ ලැබිය යුතු දෑ වලින් ලද මුදල රු 3 800 000 කි. දුන් වට්ටම රු 200 000 කි.
- (13) වෙළඳපොළ තුළ ඇති අවිනිශ්චිතතාවය හේතුවෙන් ව්‍යාපාරය අවසන් නොග පවත්වාගැනීම පහත පරිදි සිදු කිරීමට තීරණය කරන ලදී.
- නිමි තොගය - ආරම්භක නිමි තොගයට සාපේක්ෂව 10% කින් වැඩි කිරීම.
 - නොනිමි තොගය - ආරම්භක නොනිමි තොගයට සාපේක්ෂව 20% කින් අඩු කිරීම.
 - අමුද්‍රව්‍ය තොගය - ආරම්භක අමුද්‍රව්‍ය තොගයට සාපේක්ෂව 10% කින් වැඩි කිරීම.
- (14) වර්ෂය අවසානයේදී වෙළඳ ලැබිය යුතු දෑ වලින් රු 200 000 ක් භානිකරණ අලාභ ලෙස ලියාහැරීමට තීරණය කර ඇත. ව්‍යාපාරය වර්ෂය අවසාන වෙළඳ ලැබිය යුතු දෑ මත 10% ක් භානිකරණ අලාභ සඳහා වෙන් කිරීම ප්‍රතිපත්තියක් වේ.

අවශ්‍ය වන්නේ

- i. 2021.03.31 න් අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන ගිණුම
- ii. 2021.03.31 න් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය (විසර්ජනයද ඇතුළුව)
- iii. 2021.03.31 න් අවසන් වර්ෂය සඳහා ප්‍රාග්ධන ගිණුම් හා ජංගම ගිණුම්
- iv. 2021.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය